

## ලක්දීව පුස්කොළ පොත් පිළිබඳ තොරතුරු මූලාශ්‍රය කිහිපයක හඳුන්වාදීමක්

- වයි. කේ. තිස්ස බණ්ඩාර

සාරාංශය

මුද්‍රිත මාධ්‍යයෙන් ලංකාව තුළ පොත් පත් බිජිවීමේ ඉතිහාසය දැනට සියවස් තුනකට ආසන්න ය. රට ප්‍රථමයෙහි ලක්දීව ගුන්පිකරණය සිදු වූයේ අත් පිටපත් ලෙසිනි. එම අත් පිටපත් සඳහා ගාකමය අමුදවා සහ ලෝහමය අමුදවා හාවිතයට ගැනුණි. මෙහි මුද්‍රිත දැක්වන ලද අමුදවා හාවිතයෙන් පුස්කොළ පොත් හා තවත් ද ලේඛන සමඟාධනය විය. මෙකි විද්‍යාපන සම්පත් සම්බන්ධයෙන් ලංකාවට දිගු ඉතිහාසයක් තිබේයි. ලංකාවේ පුස්කොළ පොත් පිළිබඳ බොහෝ පර්යේෂණ සිදුව ඇති අතර ඒවා ආගුණයෙන් විවිධ ප්‍රකාශන පළව ඇති බව විශාල ය. එහෙත් තව ද මේ ක්ෂේත්‍රයේ පර්යේෂණ හා ප්‍රකාශන සිදුවීම කාලීන අවැසියාවකි. මෙය ජාතික මට්ටමේ වැඩ පිළිවෙළක් තුළින් අවසන් කළ යුතු කාලය උදාවී තිබේයි. එයට හේතු වන්නේ ලංකාවේ පුස්කොළ පොත් යනු බහු විෂයක තොරතුරු මූලාශ්‍රය සමුදායක් වන බැවිනි. ශ්‍රී ලංකාවේ ජාතික උරුම අතර එන ස්පර්ජිත උරුමයටත් අස්සපර්ජිත උරුමයටත් අදාළ පුස්කොළ පොත් එකතුවලට අයත් ඇතැම් පිටපත් අනාවයට යැම සිදුවෙයි. විවිධ ආයතන සහ විවිධ පර්යේෂකයන් විසින් මේ වනවිට ලංකාවේ පැරණි පුස්කොළ පොත් රසක් සංස්කරණයට සහ අනුලේඛනයට පත්කරන ලදුව මුදණ්ද්වාරයෙන් ප්‍රකාශයට පත්කිරීම විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ ය. ඒ නිසා ම අපට බුද්ධසමය අදාළ ව පෙළ, අව්‍යා, විකා, රිජ්පති, ගැටපද හා සන්න සහිත අනර්ස සාහිත්‍යයක් හිමි ය. පාලි, සංස්කෘත සහ සිංහල සම්භාවා සාහිත්‍යය අපට උරුමව ඇත්තේ පැරණි පුස්කොළ පොත් මුළු මූලාශ්‍රය වෙතින් බව පැහැදිලි වෙයි. එපමණක් ද නොව පැරණි ඉතිහාසය, සංස්කෘතිය, ජනගුරුත්වා, කලාව, ශිල්පගාස්ත්‍ර, හාජාගාස්ත්‍ර, ව්‍යාකරණ, ජන්දස් අලංකාර, පද්‍ය සාහිත්‍යය, ජේෂ්වරීති, ගුත්ත ගාස්ත්‍ර මෙන් ම ආසුර්වේද හා දේශීය වෙදකම සහ තව ද විද්‍යාපන රසක් පුස්කොළ ලේඛන මාධ්‍යයෙන් ලංකාවේ සුරක්ව තිබීම හාගායකි.

මේවා පුරක්ෂිතව තිබෙන ස්ථාන, ඒවා කුමන විෂයන්ට අයත් පිටපත් ද, එම පොත්වල අන්තර්ගතය කුමක් ද, කිනම් කාලවකවානුවල කවුරුන් විසින් ලියන ලද ඒවා ද සහ තවත් විස්තර දැනගැනීමට තොරතුරු මූලාශ්‍රය අවශ්‍ය වන්නේ ය. අදාළ ක්ෂේත්‍රයේ පරෝෂකයින් සඳහා මේ මූලාශ්‍රය බෙහෙවින් ප්‍රයෝගනවත් වන්නේ ය. එහෙයින් පුස්කොල පොත් පිළිබඳ තොරතුරු මූලාශ්‍රය සම්පාදන කිරීම අවශ්‍ය දෙයකි. එබදු සම්පාදන රසක් ලංකාව හා සම්බන්ධව සිදුව තිබේයි. ඒවා පුද්ගලිකව මෙන්ම ආයතන වශයෙනුත් දේශීය සහ විදේශීය වශයෙනුත් විවිධ ය. මේවා සියලුල පිළිබඳව විස්තර කිරීම මේ බදු කෙටි ලිපියකින් හෙළි කිරීම අසිරි කරුණෙකි. ඒ හෙයින් තොරතුරු ලැබූ නිදසුන් ඇසුරෙන් අදාළ තොරතුරු මූලාශ්‍රයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් මෙයින් ඉදිරිපත් කරනු ලැබේයි.

**ප්‍රමුඛ පද - ලංකාවේ පුස්කොල පොත්, පුස්කොල පොත් සාහිත්‍යය, අකාරාදී, ග්‍රන්ථ නාමාවලි**

### ප්‍රවේශය

ශ්‍රී ලංකාකේය පුස්කොල ලේඛන කළාව සහ එහි එකිනාසික පසුබීම විවාර පුරවකව විමසා බැලීමේ දී මේ ආක්‍රිත සුවිශේෂ සාහිත්‍යයක් නිර්මාණය වී ඇති ආකාරය පැනෙයි. මේ ක්ෂේත්‍රයේ අධ්‍යයන හා පරෝෂණයෙහි නිරතවන විද්‍යාර්ථයින් සඳහා අත්‍යවශ්‍ය වූ දෙයක් වන්නේ එම සාහිත්‍යය පිළිබඳ අවබෝධය ලබා තිබීම ය. එකී සාහිත්‍යය ප්‍රධානතම මූලාශ්‍රය වශයෙන් හාවිත කිරීමෙන් තම අපේක්ෂිත පරෝෂණයෙන් ප්‍රතිඵල ලද හැකිවෙයි. තොරතුරු මූලාශ්‍ර (Information Sources) බහුවිධ ය. "තොරතුරු යන වචනය තුළ විවිධ සංකල්ප ගැබී වී ඇත. එය නිවැරදිව විශ්‍රාජිත කිරීම අතිශයින් දුෂ්කරය. තොරතුරු හා දැනුම යන දෙක ම එක දෙයක් ද? කරුණු, දත්ත, තොරතුරු, දැනුම, අවබෝධය වැනි වචනවල අර්ථයන් අප වෙන්කොට හඳුනා ගන්නේ කෙසේද? තොරතුරු යන පදය ගුවන් විදුලි මාර්ග ඔස්සේ එන සන්නිවේදනයන් ලෙස හඳුනා ගැනෙයි. තවත් සමහරු එය වාර්තා ගත කරන ලද කරුණ (Recorded Facts) ලෙස හඳුන්වති. මනුෂ්‍ය සිත තුළ ගැබී වී ඇති අතදැකීම් ලෙස සමහරු එය හඳුන්වති. තොරතුරු යන්න නිර්වචනය කිරීමේ දී එය පහත සඳහන් අයුරින් දැක්වීය හැකිය.

සකස් කරන ලද දත්ත (Processed Data) අපට තොරතුරු වශයෙන් කෙටියෙන් නිර්වචනයකළහැකිය. මෙම සකස් කිරීමය නුදත්ත සංකීර්ණය, දත්ත තේරීම, දත්ත සංවිධානය හෝ දත්ත විශ්ලේෂණය විය හැකියි. දත්ත විශ්ලේෂණය හෝ සාරාංශකරණය තුළින් අර්ථවත් ස්වරුපයෙන් ලබාගැනීම තොරතුරු වශයෙන් හැඳින්වීමට පූජාවන.”<sup>1</sup> වර්තමාන ලොව තොරතුරු තාක්ෂණය අතින් ලබාගෙන ඇත්තා වූ දියුණුවේ ස්වභාවය අනුව ඒ ඒ ක්ෂේත්‍ර තුළ විවිධ වූ සංවර්ධනාත්මක තත්ත්ව දැකිය හැකිය. “තොරතුරු ආකාර පහකි. ඒවා නම් : 1. තත්ත්‍ය (Facts) 2. සංකල්පය (Concepts) 3. පටිපාටිමය (Procedures) 4. ක්‍රියාව්ධි (Process) 5. සිද්ධාත්මය (Principles)”<sup>2</sup> යනුයි.

මෙම කරුණු තව ද විස්තර කිරීමේ දී එහි අංක එකට අයත් එනම් තත්ත්‍ය යන්නට විස්තර මෙසේ සැපයේ. “කිසියම් ද්‍රව්‍යක්, පුද්ගලයෝක්, ප්‍රදේශයක් හෝ දිනයක් හැඳුන්වන ඒකිය තොරතුරු කොටසක් තත්ත්‍ය තොරතුරුක් ලෙස හැඳුන්වම්” යනු සියුම්<sup>3</sup>.

තොරතුරු සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳව වර්තමානයේ බොහෝ සයින් ම අසන්නට කියවන්නට ලැබෙනුයේ විද්‍යුත් මාධ්‍යය සම්බන්ධයෙනි. එමෙන් ම නුතනයේ දී විවිධ මෙවලම් හා විතයෙන් විවිධ තොරතුරු විවිධ උපක්‍රම අනුව හාවිත කෙරෙන සෙයක් දක්නට ඇතේ.

මෙහි ඉහත දක්වනු ලැබ ඇති ක්‍රම පහකින් යුත් තොරතුරු ආකාර අතර මූලින් ම දැක්වෙන තත්ත්‍ය (Facts) යටතේ කිසියම් ද්‍රව්‍යයක් යන්න තුළට ප්‍රස්තකාල ද්‍රව්‍ය අන්තර්ග්‍රහණය කළහැකිය. ප්‍රස්තකාල ද්‍රව්‍ය යනු රාජ්‍ය ව්‍යුතලේ අනුසාරව පොත්, සගරා ඇතුළු මුද්‍රිත මාධ්‍යයන් ද තොරතුරු අඩංගු විද්‍යුත් මාධ්‍යය ද වෙයි.<sup>4</sup> ඒ අනුව ප්‍රස්තකාලය්‍රව්‍ය අතරට අයත් පොත් අතරේ අත්සිටපත් ලෙසින් සම්පාදනව ඇති ප්‍රස්තකාල පොත් ද අයත් වන්නේ ය. මේ නයින් බලන කළ ශ්‍රී ලංකාවේ ප්‍රස්තකාල පොත් කොපමණද ඒවා තිබෙන්නේ කුමන ස්ථානවල ද යනු තවම අවසන් නිගමනයට පැමිණ තැති තත්ත්වයකි.

“මෙරට හා විදේශයන් හි පුද්ගලයන් සතුව ඇත්තා වූ ද, විවිධ ආයතනයන්හි තැම්පත් කොටඳුත්තා වූ ද, සිංහල පුස්කොල පොත් සංඛ්‍යාව හැත්තැපන්දහසක් පමණ ඉක්මවන බව කිවහැකිය.”<sup>5</sup>

“මී ලංකාවේ දැනට හමු වී ඇති පැරණි ම පුස්කොල පොත කි. ව 13 වැනි සියවසට අයත් වුල්ලවග්ගය බවට සාක්ෂි ඇති.”<sup>6</sup> ලංකාවේ පුස්කොල පොත් පිළිබඳ තොරතුරු මූලාශ්‍රය ගණනාවක් තිබේයි. පර්යේෂකයින්ගේ ප්‍රයෝගන පිණිස දැනට සම්පාදනය වී ඇති ඒවා හාවත කිරීමත් මෙතෙක් සංග්‍රහ වී නොමැති තොරතුරු සංග්‍රහ කිරීමත් කාලීන අවශ්‍යතාවක් බව හඳුන්වයි හැකිය. මෙරට පුස්කොල පොත් පිළිබඳ තොරතුරු මූලාශ්‍රයන් සම්පාදනයේ ආරම්භය මිට වසර 150 ක් පමණ ඉහත සිට පැවතෙන බවට සාක්ෂි තිබේයි.

මෙම වාර්තාකරණවල එතිහාසික ප්‍රස්ථාව සැකවේන් මෙසේ දක්වමු. “... මේ අනුව එසේ එක් රස්කර ගන්නා ලද සියලු තොරතුරු ඇතුළත් කොට ලක්දිව පන්සල් හා පොත්ගැල් ආගුයෙහි ඇති අත්පිටපත් සහ ගුන්පටල නාමලේඛනයක් පිළියෙළ කිරීමේ කාර්යය රජය බාරදුන්නේ ව්‍යවස්ථාදායක සහාවේ මන්ත්‍රීවරයෙකු සහ නීතියුයකු වූ ජේම්ස් ද අල්විස් පත්‍රිකාව ය. එකම ගුන්පයේ පිටපත් කිහිපයක් තිබෙන බවද කුවු අල්විස් පත්‍රිකාව, ඒවාට වෙයන්ගෙන් වන හානිය ද සඳකා රජයේ වාර්තාගාරයේ වෙනම පුස්තකාලයක් මෙම අත්පිටපත් වෙනුවෙන් පිළියෙළ කරන්නේ නම් යහපතැයි රජයට යෝජනාවක් කළේය. රජයේ ඒප්තන්තවරුන් මගින් අත්පිටපත් එකට වැඩි තැන්වලින් මිලයට ගෙන හෝ ඒවා පිටපත් කරගන්නට ඇති පුළුවන්කම ද පෙන්වා දුන්නේ ය. මෙම යෝජනාව රජය විසින් පිළිගන්නා ලද අතර, ඒ සඳහා ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය විසින් මූදල් ද වෙන්කරන ලද්දේ ය. 1870 ජූලි 27වැනි දින කොළඹ ක්විවේරියේ දී පෙරදිග පුස්තකාල කම්ටුවයක් පිහිටුවගන්නා ලදී. එම කම්ටුවට සහාපති ලෙස ආර. එල්. මෝරෝගන් ද, ලේකම් ලෙස ජේම්ස් ද අල්විස් ද පත්‍රිකා. ඉතිරි සාමාජිකයන් වූයේ සී. පී. ලොයාර්ඩ්, ලුවී ද සොයිසා සහ අන්දිරිස් ද සිල්වාත් ය. එහි කළමනාකරණයට අදාළ නීති රිති ගැසට මගින් ප්‍රකාශයට පත්විය. සබරගමුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් අත්පිටපත් ලබාගැනීම සඳහා රජයේ දිසාපතිවරුන්

යටතේ අනුකම්ව පිහිටුවීණි.... වගයෙනි. 1871 දී ජේමස් ද අල්විස් විසින් පැරණි සාහිත්‍යයික අත්පිටපත් නාමාවලි නිමාකරන ලදී. එතෙක් බොද්ධ හික්ෂුන් සහ දේශීය වෛද්‍යවරුන් ස්වල්පයකගේ ඇස් ගැසී තිබූ සමහර පාලි සහ සිංහල පොත් ප්‍රථමවරට මේ නිසා ප්‍රසිද්ධියට පත්විය. මේ නිසා පන්සල්වල ඇති අත්පිටපත් ගැන ඉතා ඉක්මන් පරික්ෂණයක් කොට වාර්තා කිරීමේ අවශ්‍යතාව ඉතා හඳුසි එකක් බවට පෙනී ගියේය. රජය විසින් මහමුදලි ලුවේ ද සොයිසා ඒ කාර්යය සාර්ථක කරගන්නට පත්කරන ලදී. ලුවේ ද සොයිසා උපතින් කිස්ත හක්තිකයෙකු වුව ද වයඹි, දකුණු සහ මධ්‍යම පළාතේ පන්සල්වලට ගොස් ඒවාගේ පොත්ගැල් සහ අල්මාරි, පෙට්ටගම් ආදිය සොයා බලා තිබූ ග්‍රන්ථ ගැන වාර්තාවක් සකස් කළේය. මාතර පළාතේ පමණක් පන්සල්වලට ඇතුළුවුව ද ඒවාගේ ආරක්ෂකයන්ගේ ර්‍රේජ්‍යාව සහ නොදැනුම නිසා ඔහුට ඒ පළාතේන් වැඩි සහයක් ලැබුනේ නැතු. එම වාර්තාව 1875 දී මුද්‍රිතයි.”<sup>7</sup>

මෙ බඳු පසුවීමෙන් ආරම්භ වූ ලංකාවේ පුස්කොල පොත් පිළිබඳ වාර්තාකරණය විවිධ ස්වරුපවල ප්‍රකාශන මගින් බොහෝ ප්‍රමාණයක් මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේයි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක විස්තර ඇතුළත් ප්‍රකාශනයක් ද පළව තිබේයි.<sup>8</sup>

එම ප්‍රකාශනය මගින් ශ්‍රී ලංකාවේ මේ ක්ෂේත්‍රයේ ආරම්භක පසුවීමේ සිට තුළි. ව 2007 ජූලි මස දක්වා ප්‍රකාශනයට පත්ව ඇති තොරතුරු මූලාගුරු රෝසක් හෙළිදරවු කිරීම කාලෝචිත ක්‍රියාවකි. මේ සඳහා දායක වූ සැවොම පැසුසුමට ලක් කරමු. පුස්කොල පොත් ක්ෂේත්‍රයේ සාහිත්‍යය ගැවෙළණය කරන අය සඳහා එය අගනා යතුරකි. මෙහි නවතම සංස්කරණයක් සිදු කළ හොත් එයට හසුනාවී ඇති ඇතැම් තොරතුරු සහ 2007 වර්ෂයෙන් පසුව මේ ක්ෂේත්‍රයේ පළව ඇති තව ද තොරතුරු මූලාගුරුයන් එයට එකතුවිය හැකි ය.

එකී ප්‍රකාශනයේ අන්තර්ගත තොරතුරු මූලාගුරු යම් ප්‍රමාණයක් මෙම ලිපියේ අන්තර්ගත කරනුයේ අදාළ සම්පාදකවරුන් වෙත අපගේ ස්තුති පිරිනැමීමත් සමග බව කරණාවෙන් සැලකුව මැනවී. ඒවාට අමතරව තව ද තොරතුරු මූලාගුරු කීපයක් උක්ත ප්‍රස්තුත මැය

යටතේ විස්තර සහ නිදුසුන් වගයෙන් දැක්වීමට අපේක්ෂා කෙරෙයි. පුස්කොල පොත් ආග්‍රිත අධ්‍යයනයේ දී තොරතුරු මූලාශ්‍රය සමුදායක් වගයෙන් පවතින ලේඛන ප්‍රමාණයෙන් සහ වර්ගවලින් විවිධය. ඇතැම් ඒවා මුද්‍රණයෙන් පළව තිබෙයි. තවත් ප්‍රමාණයක් යතුරු ලියන මෙන් ම පරිගණක යතුරු ලියන මගින් ද සකසා තිබෙයි. මේවාට අමතරව අතින් ලියු පිටපත් වගයෙන් ද යම් ප්‍රමාණයක් තිබිය හැකිය. මේ කුමන මාධ්‍යකින් වුව ද මේවා තොරතුරු මූලාශ්‍රයන් වන්නේය. නිදුසුන් වගයෙන් ඒවා කිහිපයක් මත දැක්වෙන පරිදි වර්ග කළ හැකිය.

ග්‍රන්ථනාමාවලි	- Bibliography
සවිස්තරාත්මක නාමාවලි	- Catalogues
ලැයිස්තු	- List
වාර්තා	- Reports
වෙනත් ලේඛන	- Other Documents
වාර්සයරා ලිපි	- Periodical Articles

## ග්‍රන්ථ නාමාවලි

ලංකාවේ පුස්කොල පොත් නාමාවලිය ප්‍රථම භාගය.<sup>9</sup>

මෙම කොටසට අයත් හැඳින්වීම තුළ එහි අරමුණ දක්වා තිබෙයි. එයට අමතරව 1885 වර්ෂයේ දී ලුවිස් ද සොයිසා මුදලිවරයාගේ පුස්කොල පොත් ග්‍රන්ථ නාමාවලිය පිළිබඳව සහ 1938 බ්ලි. ඒ. ද සිල්වා මහතාගේ කොළඹ කොළඹකාගාර පුස්කොලයට අදාළ පුස්කොල පොත් ග්‍රන්ථ නාමාවලිය පිළිබඳව නාමතන්ත්‍රිකව සඳහන් කර තිබෙයි. එහි ම මෙම කොටසට විස්තර ඇතුළත් වූ පුස්කොල පොත් ලැයිස්තු ලබාගත් ආකාරය ද ලැබුණු ලැයිස්තු ගණන ද පුස්කොල පොත් ගණන ද සඳහන් වෙයි. ඒ පහත දැක්වෙන පරිදිය.

පළාත	ලැබුණු ලැයිස්තු ගණන	පුස්කොල පොත ගණන
බස්නාහිර	173	5,341
මධ්‍යම	127	5,345

දැකුණ	431	20,306
වයඩී	55	1,369
ලතුරුමැද	15	691
ලුංච	35	1,500
සබරගමුව	77	1,777
ලැයිස්තුව	<u>913</u>	පිටපත් <u>44,392</u>

ලංකාවේ පුස්කොල පොත් පිළිබඳව අධ්‍යායනයේ තිරතවන අය සඳහා මෙම ගුන්පිය ඉතා ප්‍රයෝගිතනවත් මූලාශ්‍රයයක් වන්නේ ය. එහි ලංකාවේ විභාරස්ථාන න්‍යායික දහතුනකින් එවකට සපයනු ලැබ ඇති පුස්කොල පොත් පිටපත් 44,329ක ගුන්ථනාම පෙළුගස්වා තිබේයි. සිංහල අකාරයි කුමයට නාමාවලිගතකර ඇති එම පුස්කොල පොත් එවකට තැන්පත් ව තිබුණු ස්ථාන හඳුන්වා ඇත. එම ලේඛනයේ ප්‍රථමයෙන් ම ඇත්තේ අකාරයි තිස්සෙෂ්ඩ්ව (වෙවදා), වෙවදා අකාරයිය යන්න සි. ඒ සමගම 234, 331, 704 යන අංක තුන ද සටහන් ව පවතියි. එකී අංකයන්ගෙන් කියුවෙන්නේ එම පිටපත තිබෙන විභාරස්ථානය සි. ඒ අනුව 234 යටතේ බොධිරුක්කාරාම විභාරස්ථානය - කොස්සින්න, කුට්ටල, මෙවුලේ යනුවෙන් ද අංක 331 යටතේ ශ්‍රී රාජුලාරාම මහාවිභාරය - පානේගම, වැලිතර, බලපිටිය යනුවෙන් ද අංක 704 යටතේ සද්ධරුමෝදය පිරිවෙන් විභාරය - ගොඩවෙල, නිහිලව ලෙස විභාරස්ථාන නාමලේඛනය යටතේ දැනුගත හැකිය. මෙහි අන්තර්ගත විභාරස්ථාන 913 ඒ ඒ දැස්ත්‍රික්ක වශයෙන් ද බෙදා වෙන්කර තිබේයි. ඒ අනුව පුස්කොල පිටපතක් සෞයන පර්යේෂකයෙකුට එය තව ද පහසු කරුණක් වන්නේ ය. දැනුට වසර හැකට ( 60 ) පෙර සංග්‍රහ කරනු ලැබූ මෙම ගුන්ථ නාමාවලියට අයත් පුස්කොල පිටපත ඒ ඒ විභාරස්ථානවල එවකට පැවතිය ද ඇතැම් ඒවා වර්තමානයේ තිබේය ද යන්න විමසිය යුතු කරුණකි. මෙම ලියුම්කරු පුස්කොල පොත් පරික්ෂාවේ යෙදෙන විට ඇතැම් තැනක එසේ වාර්තා වූ පුස්කොල පිටපත් නොතිබූ බව අනාවරණ විය.

පුස්කොල පොත් ගුන්ථ නාමාවලිය ද්වීතීය හාගය

ඉහත ගුන්ථයේ ද්වීතීයනාගය ද කේ. ඩී. සේයෝමදාස මහතා විසින් සම්පාදනය කරන ලදුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින්

පලකරන ලදී. එහි ලංකාවේ විභාරස්ථාන හයයිය හැත්තැසතරකින් (674) ලබාගත් පුස්කොල පොත් පිටපත් දහස් ගණනක ගුන්ථනාම අන්තර්ගත වෙයි. පළමු කොටසේ සැලැස්මට තරමක් වෙනස් ආකාරයකින් සම්පාදනය වී ඇති ද්වීතීය හාගයේ විභාරස්ථාන දිස්ත්‍රික් වශයෙන් වෙන්කර නොමැත. ගුන්ථනාම අකාරාදි කුමයෙන් පෙළගස්වා තිබේයි. එහි ද අකාරාදිය (සිංහල), සිංහල අකාරාදිය, අකාරාදිනිස්ස්ස්වාව, සිංහලනිස්ස්ස්වාව, එත් අකාරාදිය යනුවෙන් දිරෝනාම කිහිපයකට දැක්වෙයි. විභාරස්ථාන එකාළහකට අයත් අංක ද මේ සමග දැක්වෙයි. ඒවා අනුව පිටපත් සෞයන අයෙකුට අදාළ ස්ථානය වෙත ප්‍රවේශ විය හැකිය. මෙහි එක් නිදුසුනක් මෙසේ දක්වම්. ශ්‍රී විර්පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ ටෙවද්‍රාවරයාගේ අත්වදපොත - 669 යන්න සි. මෙම අංකයෙන් නියෝජන වන්නේ ගාස්ත්‍රෝදය පිරිවෙන - මාරපන, සබරගමුව පළාත ලෙස ය. මේ දක්වන ලද ද්වීතීයහාග යෙහි අවසාන විභාරස්ථානය වන්නේ අස්ථිර විභාර මැදුහන්සල ය. එයට යෙදී ඇති අංකය 674 වන්නේ ය. මෙක් විභාරස්ථානයේ තිබේ එවකට ලේඛනගතව ඇති ගාසනාහිවෘද්ධී කතිකාව පුස්කොල පිටපත දැන් එහි නැත. එමෙන්ම එම විභාරයේ එවකට තිබේ පුස්කොල පොත් ගුන්ථනාමාවලිය ද්වීතීයහාගේ සේමදාස මහතා වාර්තාකර ඇති අස්ථිර උපත නැමැති පුස්කොල පිටපත ද දැනැට එහි නැත. එක් පිටපත අනු ලේඛනයෙන් අනතුරුව මූල්‍යයෙන් පළව තිබේයි.<sup>10</sup> පුරුෂ තුළුල්ලේ ශ්‍රී සිලක්ඩන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේට (වර්තමාන මහාචාර්ය) එම පිටපත ලැබුණු ආකාරය එහි සංඡාපනයේ සඳහන් වෙයි. මේ බඳු සාධක අනුව එවකට වාර්තා වූ පුස්කොල පොත් පිටපත් සියල්ල ම ඒ ඒ විභාරස්ථාන සතුව තිබේයි ද යනු නිශ්චිත නැත. එහෙත් වැඩි ප්‍රමාණයක් තිබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

### පුස්කොල පොත් ගුන්ථනාමාවලිය තාතීය හාගය

කේ. ඩී. සේමදාස මහතා විසින් සම්පාදනය කරන ලදුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කොටස සුවිශේෂ ගුන්ථනාමාවලියක් වන්නේ ය. එයට ප්‍රධාන හේතුව වන්නේ ලංකාවට අයත් එහෙත් දැනැට බ්‍රිතාන්‍ය කොළඹකාරය තුළ තිබෙන පුස්කොල පොත් පිටපත් හාරදහසක පමණ ගුන්ථනාම ලේඛනයක් වීමය. බ්‍රිතාන්‍ය කොළඹකාරයේ

ලාංකේය පුස්කොල පොත් නාමාවලිය”නමින් වූ මෙම කොටස තුළ පුස්කොල පොත් ගුන්පිතනාම අකාරාදී පිළිවෙළට යොදා තිබේයි. එම පිටපතේ හාජාව, පත්තිරු ප්‍රමාණය සහ අදාළ පිටපතට අයත් බ්‍රිතානාය කොළඹකාගාරයේ අංකය ද මෙහි ඇතුළත් ය. පුස්කොල පොත් ආඩිත අදාළ විෂය ක්ෂේත්‍රයේ පර්යේෂණ කරන අයට මේ ගුන්පිතනාවලිය ප්‍රයෝගනවත් වන්නේ ය. එහි අන්තර්ගත ගුන්පිතනාම විමසීමේ දී ලංකාවේ පුස්කොල පොත් කෙතෙක් ලියැවී ඇත්දැයි දැනගත හැකිය. කේ. ඩී. සේමදාස මහතා සඳහන් කරන පරිදි බ්‍රිතානාය කොළඹකාගාරයේ ඇති ලාංකේය පුස්කොල පොත්වලින් පොතක ජායා පිටපතක් ලබාගත හැකි බවය. මේ සඳහා උපදෙස් එහි සඳහන් වෙයි. මෙම තොරතුරු මූලාශ්‍රය තුළින් ලාංකේය පැරණි පුස්කොල පොත් බොහෝ ප්‍රමාණයක් පැවති බව දැනගත හැකි ය.

### නාමාවලි

දේශීය වෛද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍යාව පිළිබඳ පුස්කොල පොත් නාමාවලිය. කැලණීය විශ්වවිද්‍යාලය, 1986 වර්ෂයේ පුස්තකාල හා විද්‍යාපත වෛද්‍යා විශේෂවේදී උපාධි අභේක්ෂක පී. එම්. ආර්. පද්මසිර මයා විසින් රචනා කරන ලද නිබන්ධයයි. උක්ත වෛද්‍යායතනය සතු පුස්කොල පොත් 300ක් සඳහා වූ ශිර්ෂ නාම තවද විස්තර අඩංගු සහිත මෙය යතුරු ලේඛන පිටපතකි. පිටු 79කි. ජාතික පුස්තකාලයේ මෙහි පිටපතක් තිබෙන බව වාර්තාවෙයි.<sup>11</sup>

මයිකුණිල්ම් කරන ලද පුස්කොල පොත්, අත් පොත් සහ මුළුක පොත් නාමාවලිය.

රාජගිරිය දේශීය වෛද්‍යා ආයතනය සතු දේශීය වෛද්‍යා මට අයත් පුස්කොල පොත් 70 ක් පිළිබඳ විස්තර මෙහි අන්තර්ගත වෙයි.<sup>12</sup> 1999 වර්ෂයේදී යතුරු ලියනය කරන ලද අතර එහි සූක්ෂම ජායා පිටපතට පිටු 16ක් අයත් වෙයි. එම පිටපත එකී වෛද්‍යායතන පුස්තකාලයේ තිබේයි.

ආයුර්වේද පුස්කොල පොත් ඒකාබද්ධ නාමාවලිය

ඡයසිරි ලංකාගේ මහත්මා විසින් සම්පාදන කරන ලද මෙහි වෙදකමට අයත් පුස්කොල පොත් 760ක් පිළිබඳ දිරෝ නාම සහ තවද ද විස්තර ඇතුළත් වෙයි.<sup>13</sup> මේ සඳහා දේශීය වෙද්‍යා ආයතන පුස්තකාලය, බණ්ඩාරනායක ආයුර්වේද පරෝධීය පුස්කොලය සහ ජාතික කොළඹකාගාර පුස්තකාලයීය පුස්කොල පොත්වලට අයත් දේශීය පුස්කොල වෙද පොත් හාවිත කර තිබේයි. 1987 වර්ෂයේදී සම්පාදිත මෙයට යතුරු ලේඛන පිටු 327ක් අයත් වෙයි. මෙහි පිටපත කොළඹ ස්වභාවික සම්පත් හා විද්‍යා අධිකාරිය සතුව පවතියි.

### ලැයිස්තු

පුස්කොල පොත් ගුන්ථ නාමාවලිවලට අමතරව පොත් ලැයිස්තු වර්ගයක් විවිධ ස්වරුයෙන් තිබේයි. ඉන් කිහිපයක් පහත පරිදි වෙයි.

පුස්කොල පොත් නාමාවලිය කොළඹ කොළඹකාගාරය.<sup>14</sup> -

අත් අකුරින් ලියන ලද පිටු දෙකකින් සමන්වීත මෙම ලැයිස්තුවේ එම කොළඹකාගාරයට අයත් පුස්කොල පොත් 70 ක් ගැන විස්තර අඩංගු වෙයි. 2005 වසරේදී සම්පාදිත මේ ලැයිස්තුව එම දෙපාර්තමේන්තුව සතු වෙයි.

පුස්කොල පොත් නාමාවලිය කොළඹ ජාතික කොළඹකාගාරය කොළඹ.<sup>15</sup>-

යතුරු ලියන පිටු 28ක් වූ මෙම ලැයිස්තුවට එම පුස්තකාලයට අයත් පුස්කොල පොත් 904ක නම් ඇතුළත් වෙයි. ලැයිස්තුව එම පුස්තකාලය සතු ය.

පුස්කොල පොත් නාමාවලිය විතුමාර්චි ආයුර්වේද ආයතනය ගම්පහ.<sup>16</sup> -

අත් අත් අකුරින් ලියන ලද ලැයිස්තුව එම ආයතනයට අයත් දේශීය වෙදකමට අදාළ පුස්කොල පොත් 50ක නම් අයත් ය. එකී ආයතනය සතුව එම ලේඛනය තිබේයි.

පුස්කොල පොත් පිළිබඳ නාමාවලිය බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනය මහරගම.<sup>17</sup> -

දෙශීය වෛද්‍යමට අදාළ එම ආයතනය සතු පුස්කොල වෛද්‍යපොත් 592ක මෙම නම් ලැයිස්තුව යතුරු ලේඛන කරන ලද්දකි. 2003 වසරේ දී සකසන ලද මෙය එම ආයතනයේ තිබේයි.

පුස්කොල පොත් ලැයිස්තුව කැලණීය රජමහා විහාරය කැලණීය.<sup>18</sup> - මෙය එම විහාරස්ථානට අයත් පුස්කොල පොත් 40ක නම් අත් අකුරින් ලියන ලද ලේඛනයකි. 2004 වසරේ දී ලියා ඇති මෙම ලේඛනය කැලණීය රජමහා විහාරය සතුය.

පුස්කොල පොත් ලැයිස්තුව පුරාවිද්‍යා ප්‍රශ්නාත් උපාධි ආයතනය කොළඹ.<sup>19</sup> -

යතුරු ලේඛන කරන ලද මෙම ලේඛනයට එම ආයතනයට අයත් පුස්කොල පොත් 22 ක නම් ඇතුළත්ය. 2005 වර්ෂයට අයත් මෙය යතුරු ලියනය කළ එකකි.

මහනුවර අස්ථිරය මහාචාරිය පුස්කොල පොත් : 1.<sup>20</sup> -

වර්තමාන ලේඛක විසින් සම්පාදනය කරනු ලද්ද පළුකොට ඇති එකී පුස්කොල පොත් නාමලේඛනයට අයත් වන්නේ අස්ථිරය මහාචාරියට අයත් මූල්ලේල්ගම පන්සලේ පුස්කොල පොත් එකතුවයි. දැනට පලිපාන වන්දනන්ද බොද්ධ විද්‍යාලයිය පුස්තකාලයේ තැන්පත්ව ඇති එකී පුස්කොල පොත් 2007 වර්ෂයේදී මේ පර්යේෂක විසින් ලේඛනගත කොට අංක යොදා පුස්තකාලයේ තැන්පත් කර තිබේයි. අන්තර්ගත ග්‍රන්ථනාම 98 කි. මේ සඳහා එම ස්ථානයේ අධිපති ආචාර්ය ගොඩගම මංගල හිමි විශේෂ අනුග්‍රහයක් ලබාදුන් බව ස්තූති පූර්වකව සිහිපත් කරමි.

අස්ථිරය මහාචාරිය පුස්කොල පොත් එකතු.<sup>21</sup> -

වර්තමාන ලේඛක විසින් සම්පාදන කරන ලද මෙම නිබන්ධයෙහි අස්ථිරය මහාචාරිය ස්ථාන කීපයකට අයත් පුස්කොල පොත් ග්‍රන්ථනාම අකාරාදී ක්‍රමයටත් එක් කොටසක් මිශ්‍ර නාම ලෙසටත් පළව තිබේයි. ඒ අතර මූල්ලේල්ගම පන්සලට අයත් පුස්කොල පොත් සහ ආදාහන මළුව විහාරයට අයත් පුස්කොල පොත් 226ක ග්‍රන්ථ

නාම අකාරාදි ක්‍රමයට දක්වා තිබේයි. ස්ථාන දෙකක ගුන්ප්‍ර එකම ලැයිස්තුවක ඇත්තේ ඒ ඒ විභාරවල නමට යේදී ඇති මුල් අකුර අදාළ ගුන්ප්‍රයට හිමි අංකයට ඉදිරියෙන් දක්වා තිබේයි.

**නිදුසුන් :** අඩුගුණරත්නිකාය - (මු.04)

අඩුගුණිමාල පදාර්ථ - (ආ.121)

එම සංකේත අනුව මුල්ලේගම පන්සලට අයත් එහි තිබෙන පිටපතත් ආදාළන මෙවත විභාරයට අයත් එම පිටපතත් හැඳින්වේයි. ඉලක්කමෙන් දැක්වෙනුයේ එම විභාරයට අයත් පුස්කොල පොත් අංකයයි.

මෙම ලේඛනයේ අන්තර්ගත කළ තවත් පුස්කොල පොත් නාමාවලියක් වන්නේ අස්ථිර විෂයසූන්දරාරාමයේ පුස්කොල පොත් සම්බන්ධවේයි. එම නාමලේඛනය සැකසු ආකාරය පිළිබඳ විස්තර අදාළ ලිපිය තුළින් දක්වා ඇත. ඒ අනුව එකී විභාරස්ථානයට අයත් පුස්කොල පොත් 325ක ලැයිස්තුවක් අකාරාදි ක්‍රමයට එහි දැක්වේයි. ඒවාට අමතරව මෙම ලිපිය මගින් අස්ථිරය මහාචාර්යයේ තවත් පන්සල් තුනක ඇති පුස්කොල පොත් ගුන්ප්‍රනාම දැක්වේයි. ඒවා උප්‍රවාගෙන ඇත්තේ ලංකාවේ පුස්කොල පොත් නාමාවලිය පළමු සහ දෙවන කාණ්ඩය (1959. සේමදාස සංස්කරණය) යන මුදුක කාතියේ එන අංක අනුසාරයෙන් සකසාගත් පන්සල් තුනකි. ඒ අනුව අස්ථිරයේ 7/4 පන්සල, 7/4ල්ලව පන්සල සහ අස්ථිරය මහාචාර්ය යන නම්වලින් දැක්වෙන ස්ථානවල තිබෙන පුස්කොල පොත් ගැනය. මෙයින් අස්ථිරය මහාචාර්ය යනුවෙන් අදහස් කරනුයේ කුමන පන්සල ද යන්න තිශ්විත තැක. ඇතැම් විට එය එම විභාරස්ථානයේ පෝෂණය වියහැකිය. අකාරාදි ක්‍රමයෙන් තොරව ඇති මිගු නාම ලේඛනයක් වශයෙන් එය ඉදිරිපත් කර ඇත.

විදේශීය රටක ඇති ලාංකේය පුස්කොල වේද පොත් කීපයක්<sup>22</sup> -

වර්තමාන ලේඛක විසින් සම්පාදනය කරන ලද තවත් ලේඛනයක් වූ මෙම ලිපියෙන් විස්තර වන්නේ එංගලන්තයේ පිහිටුවා ඇති වෙවදා ඉතිහාසය සම්බන්ධ ආයතනයේ (වෙළ්කම්) පුස්තකාලය සතුව තිබෙන ශ්‍රී ලංකාවට අයත් පුස්කොල පොත් 663 ක් අතුරින් පිටපත් අසුවක (80) පුස්කොල වේද පොත් අකාරාදියකි.

තව ද ලංකාවේ පුස්කොල පොත් පිළිබඳව ඉංග්‍රීසි හා ජාමා මාධ්‍යයයෙන් ලියා පළකර තිබෙන ග්‍රන්ථනාමාවලි (Bibliographies) කිහිපයක් වාර්තා වන්නේ ය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ වාර්තා අනුව දේශීය සහ විදේශීය පවතින පුස්කොල එකතු ගණනාවක ලැස්තු ඉන් හෙළිදරවු වෙයි. එය පරිඹිලන කිරීමෙන් තව ද තොරතුරු දැනගත හැකි ය.

### සවිස්තරණත්මක ග්‍රන්ථනාමාවලි (Catalogue)

පුස්කොල පොත් අධ්‍යයන සඳහා පර්යේෂකයින්ට බෙහෙවින් වැදගත්වන තොරතුරු මූලාගුරුයක් වගයෙන් උක්ත නාමාවලි විශේෂය ද හඳුන්වාදිය හැකි ය. මේවා ග්‍රන්ථනාමාවලිවලට වඩා වෙනස් ය. ලංකාවේ පුස්තකාල කිහිපයක තිබෙන සහ ලංකාවට අයත් එහෙත් විදේශීය පුස්තකාල කිහිපයක ද ඇති පුස්කොල පොත් සැලකිය යුතු ප්‍රමාණක් අලාභ මේ කානි පළව තිබෙයි. ඒවා සම්බන්ධයෙන් උදාහරණ මතු දැක්වෙයි.

අස්ථිර මහවිභාරයිය පුස්කොල පොත් එකතු පිළිබඳ විස්තරණත්මක ග්‍රන්ථනාමාවලිය<sup>23</sup>

මෙය වර්තමාන ලියුම්කරු විසින් සිය පුස්තකාල සහ විශ්‍යාපනවිද්‍යාව පිළිබඳ සමාජයයවිද්‍යා විද්‍යාපති පශ්චාත් උපාධිය සඳහා 2007 වර්ෂයේ දී කැලණීය විශ්වවිද්‍යාලයිය පශ්චාත් උපාධි අධ්‍යයන පියායට ඉදිරිපත් කරන ලද නිබන්ධයයි. පරිගණක යතුරුලියන අනුසාර නිබන්ධය පිටු 609ක් සහිත වෙයි. ලේඛන ඉතිහාසය, පුස්කොල පොත් ලේඛන කළාවේ දිල්පතම්, අස්ථිර මහාවිභාරයිය ඉතිහාසය යන දිර්ජවලට සැකෙවින් විස්තර මෙහි දැක්වෙයි. රට අමතරව උක්ත මාත්‍රකාව යටතේ එහි විභාරස්ථාන දෙකක පුස්කොල පොත් 223 ක ග්‍රන්ථ විස්තර අකාරාදී ක්‍රමයට දැක්වෙයි. මේ සඳහා තොරාගනු ලැබුයේ එහි මුල්ලේගම පන්සලේ සහ ආදාහනමලුව ගෙඩිගේ විභාරයේ පුස්කොල පොත් එකතු දෙකය. දුරුලහ ගණයේ පුස්කොල පොත් මෙම විභාර දෙකෙහි තිබෙන බව එම නිබන්ධය පරිඹිලනය කිරීමෙන් දැනගත හැකි ය. බලන්න, වයි.

කේ. නිස්ස බණ්ඩාර ( 2007 ) අස්සිරි මහාචාරිය පුස්කොල පොත් පිළිබඳ එතිහාසික ග්‍රන්ථවිද්‍යාත්මක අධ්‍යයනයක් යන තිබන්ධය. පශ්චාත් උපාධි අධ්‍යයන පියාය. කැලණීය විශ්වවිද්‍යාලය. කැලණීය.

Catalogue of the Hugh Nevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1987.- Vol. 1 .- xi, 439p.<sup>24</sup>

පුස්කොල පොත් හා සම්බන්ධ විස්තරාත්මක ග්‍රන්ථනාමාවලි (Catalogue) අතරින් උක්ත කාතිය සහ එයට අදාළ සෙසු වෙළුම් හය ශ්‍රී ලංකේය පුස්කොල පොත් පිළිබඳ බොහෝ විස්තර අඩංගු තොරතුරු මූලාශ්‍රයයක් වන්නේ ය. අදාළ ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ගේ විශේෂ අවධානය ගොමුව තිබෙන මෙම වෙළුම් හතෙන් විස්තර කෙරෙන පුස්කොල පොත් හාරදහක් පමණ ස්ථානගතව පවතිනුයේ බ්‍රිතානුයයේ ජාතික කොතුකාගාර පුස්තකාලයේ ය. මෙයින් වැඩි ම ප්‍රමාණයක් අයත් වනුයේ හුෂ තොවිල් එකතුවට ය. මෙවා ආශ්‍රියෙන් කේ.චී. සේමදාස මහතා විසින් සම්පාදන කරන ලද උක්ත කොටසෙහි සිංහල හා පාලි හාජාවන්ගෙන් ලියැවී ඇති බුදුසමයට අයත් පොත් වැඩි ප්‍රමාණයක් ද සංස්කෘත හාජාවෙන් ලියන ලද බුදුසමයට අයත් පොත් ප්‍රමාණයක් ද ගැන විස්තර අඩංගු වෙයි. ඒ අතරට පිටපත් නම, පෙළට අයත් මූල් කොටස, හාජාව, භෞතික විස්තරය, පොත් කම්බා විස්තරය, පත් ඉරු ප්‍රමාණය, පත් ඉරුවක ඇති ජෙලි ගණන අතිය ඇතුළත් ය. සූත්‍ර සන්න, බණ කරා වස්තු, විනය සහ හාවනාවට අයත් පුස්කොල පොත් ගැන මෙයින් විස්තර වන්නේ ය. මෙහි උපග්‍රන්ථයේ විෂය නාම සූචිය, කර්තා නාම සූචිය, සංඡා නාම සූචිය සහ තවත් විස්තර අන්තර්ගත වෙයි.

Vol. 2 .- vii, 316p.<sup>25</sup> - මෙම වෙළමෙහි පුස්කොල පිටපත් 266ක විස්තර අඩංගු වන්නේ ය. ඒවා පාලි සහ සිංහල හාජාවලින් ලියැවී ඇති බුදුසමයට අයත් තොවන පොත් සම්බන්ධව ය. ආගමික හක්තිය, ඇදහිලි සහ වෘත්තාත්තවලට එම පිටපත් අයත් වෙයි. උපග්‍රන්ථය පළමු කොටස මෙනි.

Vol. 3 .- viii, 318p.<sup>26</sup> - තෙවැනි වෙළුමෙහි පුස්කොල පිටපත් 250ක ග්‍රන්ථ විස්තර දැක්වෙයි. බොඳු සාහිත්‍යයට අයත් ජාතක කරා, බුද්ධිරිත, පුරුෂස්ථාන වන්දනා විස්තර කෙරෙන සහ තව ද තොරතුරු ඇතුළත් පිටපත් ඒ අතර වන්නේ ය. උපග්‍රන්ථය සහිතයි.

Vol. 4 .- viii, 465p.<sup>27</sup> - සිවුවන වෙළුම පුස්කොල පොත් 363ක් පුදාන කාණ්ඩ පහක් යටතේ වර්ගීකරණ අනුසාරව තොරතුරු සංගාහිත ය. ඉතිහාසය, ව්‍යාකරණ, කේෂග්‍රන්ථ, අකාරයි සහ ජන්දස් ගාස්තුයට අයත් පොත් පිළිබඳ විස්තර එහි අඩංගු වෙයි.

Vol. 5 .- viii, 473p.<sup>28</sup> - මෙහි පුස්කොල පොත් 468ක තොරතුරු අන්තර්ගතයි. ඒවා විෂයන් සතරක් යටතේ වර්ගීකෘතය. ආගමික නොවන පදනම, වෙදකම, ජේවාතිෂය, ශිල්පගාස්තු හා කලාව යන ඒවා එයට අයත්ය. උපග්‍රන්ථයේ ග්‍රන්ථනාම සූචිය, කර්තා නාම සූචිය සහ සංයුතනාම සූචිය ඇතුළත්ය.

Vol. 6 .- viii, 728p.<sup>29</sup> - පුදාන මාතාකා දෙකකට අයත් පුස්කොල පොත් රසක විස්තර මෙම වෙළුම මගින් තොරතුරු සැපයෙයි. එනම් ලංකාවේ ආගමික වාරිතුවිධි විස්තර කෙරෙන කාචාය පද්ධතින්ගෙන් යුත් කොහොම කංකාරිය සහ පන්තිස් කේල්මුරකටි පිළිබඳවය. විෂයනාම සූචි, පුද්ගලනාම සූචි, ස්ථානනාම සූචි ඇතුළත් උපග්‍රන්ථයක් ද සහිතයි.

Vol. 7.- 217p.<sup>30</sup> - කේ. ඩී. සේෂ්මදාස මහතාගේ උක්ත විස්තරාත්මක ග්‍රන්ථ නාමාවලියේ සත්වන වෙළුම වෙන්වී ඇත්තේ පෙර දක්වන ලද වෙළුම් සය තුළ අන්තර්ගත විස්තර වෙත පහසුවෙන් යොමුවිය හැකි ආකාරයේ තොරතුරු සැපයීම වෙනුවෙනි. වරින්වර ප්‍රකාශයට පත්කර ඇති මෙම වෙළුම් හත ඉතා වැදගත් සේ සැලකිය හැකිය. සම්පූර්ණ කට්ටල පිටපත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය පුස්තකාලයේ සහ ජාතික පුස්තකාලයේ ද තිබෙයි.

පුස්තකාලයෙහි පුස්කොල පොත් ග්‍රන්ථ නාමාවලිය. එම්. එම්. පී. ඩී. උඩුගම විසින් 1972 වර්ෂයේදී සම්පාදනය කරන ලද මෙම ලේඛනය මූලුණු සඳහා සැකසු අත්පිටපතට කොළ 390ක් අයත් බව සඳහන්ය. එම පුස්තකාලයේ තිබෙන පුස්කොල පොත් 4388ක විස්තර එකී විස්තරාත්මක නාමාවලියේ අන්තර්ගත වන්නේය.

Descriptive catalogue of the Pali manuscripts in the Adyar library.

Madras, The Adyar library (Theosophical Society), 1947. xxxi, 111,6p. <sup>31</sup>

ଆචාර්ය රු. ඩිලිල්වි. අධිකාරම් මහත්මා විසින් සම්පාදන කරන ලද මෙම විස්තරාත්මක ග්‍රන්ථ නාමාවලියට අයත් වන්නේ දකුණු ඉන්දියාවේ මදුරාසි (වර්තමාන වෙන්නාසි) නගරයේ පිහිටි ඇද්‍යාර් පුස්තකාලය සතු ත්‍රිපිටක පුස්කොල පොත් එකතුවයි. සම්පූර්ණ පෙළ සහ අටුවාව සහිත මේ පුස්කොල පොත් එකතුවෙහි මුල් අයිතිය ලංකාවේ දකුණු පළාතේ මාතර දානපති උපාසිකාවක ව්‍යවාය. එවකට කරන්නේ ඕල්කොට්ටුමා ලද එකී පරිත්‍යාගය උක්ත පුස්තකාලයේ තිබෙයි. පිටපත් 47ක් සහිත මෙම එකතුවට පත්තිරු 24156ක් අයත් වෙයි. පෙළට සහ අටුවාවට අයත් සියලුම පිටපත් පිළිබඳව ග්‍රන්ථ විස්තර මෙහි සඳහන් වෙයි. ඒ ඒ පිටපත්වල පත්තිරු ගණන, අක්ෂර, අංකන ක්‍රමය, පත්තිරුවක දිග පළල, ආරම්භක පෙළ කොටසක් සහ පෙළෙහි අවසාන කොටස ද රෝමන් අක්ෂරයෙන් දැක්වෙයි.

මෙම ග්‍රන්ථ නාමාවලියෙන් විස්තර කෙරෙන පරිදි ත්‍රිපිටක ධර්මයෙහි සංයුතිය මෙන් ම පෙළට ලියන ලද ඒ ඒ අටුවාවේ නම ද දැනැගත හැකි ය. ත්‍රිපිටක, අටුවා අධ්‍යයන සහ සංස්කරණ කාර්යයේ නිරත වන පර්යේෂකයින්ට මෙම මූලාශ්‍ය අනුව කදිම යතුරක් විය හැකි ය.

පුස්කොල පොත් සම්බන්ධයෙන් පළව ඇති තව ද විස්තරාත්මක ග්‍රන්ථනාවලි කිහිපයක් තිබෙයි. BIBLIOGRAPHY ON PALM LEAF MANNUCRIPTS IN SRI LANKA; NATIONLL LIBRARY

AND DOCUMENTATION CENTRE 2007 යන ප්‍රකාශනයට අනුව  
ඒවායෙන් කීපයක් මත දක්වනු ලබන බව සැලකුව මැනවී.

Bandall, Cecil.

Catalogue of the Sanskrit manuscripts in the British Museum.

London, printed by order of the Trustees. Sold at the British Museum, and by Longman & Co. etc., 1902. vii, 261p. + Arranged by subject grouping s. Indexes of titles & authors and a general index.

Cabaton, Antoine

Catalogue sommaire des manuscrits Sanscrits et Pali. 1 er face.

-Manuscripts Sanscrits. Paris, Bibliotheque Nationale, 1907. (5) 189p. (1102 entries)

---Catalogue sommaire des manuscrits Sanscrits et Pali. 2 e face.-

ManuscriptsPali. Paris, Bibliotheque Nationale, 1908. 195p.

719 entries, pp. 1 - 153; Papiers d' Eugene Burnouf (124 entries), pp. 154 - 174; Papiers de Leon Feer (20 entries), pp. 175 - 177. Title index.

Catalogue of the Sinhalese manuscripts in the India Office Library / ed. C. H. B. Reynolds, K. A. S. Wijayarathne and A. S. Kulasinghe.- London : India Office Library, 1981.- vi, 72p.

Colombo Museum

Catalogue of the Colombo Museum Library. Pt. 1 -Pali,Sinhalese & Sanskritmanuscripts.Colombo, 1892. (2), 18p. (261 items).+ The Librarian during this period was F. H. M. Corbet and The Director, Amyrald Haley.

De Alwis, James

A descriptive catalogue of the Sanskrit,Pali& Sinhalese literary works of Ceylon /James De Alwis.- Colombo : William Skeen (Govt. printer), 1870.- Vol. 1, xxx, 243p.

De Silva, P. H. D. H.

A Catalogue of antiquities and other cultural objects from Sri Lanka (Ceylon) abroad/ P. H. D. H. De Silva.- Colombo : National Museumof SriLanka, 1975.- v, 506p.

De Silva, W. A.

Catalogue of Palm leaf manuscriptrts in the library of the Colombo Museum/ W. A. De Silva.- Colombo :Colombo Museum, 1938.- Vol. 1,xxxiv, 412p. : 6 plates.- (Memoires of the Colombo Museum series : A, No. 04).

De Zoysa, Louis

Catalogue of Pali,Sinhalese &Sanskrit manuscriptrts in the Ceylon Govt. Oriental Library/ Louis De Zoysa.- Colombo : George J. A. Skeen,  
(Govt. printer), 1882.- 26p.

Liyanarathne, Jinadasa

Catalogue of manuscriptrts Sinhalais/ ed. Jinadasa Liyanarathne.- Paris : Bibliotheque Nationale, 1983 .- 148p.

Perera, Dionysius Mudaliyar.

A Catalogue of Pali and other manuscriptrts in temples in the tangalla district. Communicated through Lt. - Col. W. M. G. Colebrooke

and read at the General Meeting of the Royal Asiatic Society (G. B. & I.) on May 5, 1832. This, perhaps the earliest catalogue of Ceylonese mss.to be compiled, remained unpublished, and the manuscriprt is missing from the Society's collections now.

Wickremasinghe, Don Martino De Zilva.

Catalogue of Sinhalese manuscriptrts in the British Museum.

Londan. Printed by order of the Trustees, sold at the British Museum and by Longmans & Co. ,ect., 1900. xxxiii, 199p.

+ Preface by Robert K. Douglas. The entries are aranged by subject

groupings, with indexes of proper names, titles and subjects.

පුස්කොල පොත් පිළිබඳ තොරතුරු මූලාශ්‍රයන් බොහෝ පවතින බැවින් නිදුසුන් කිහිපයක් පමණක් මෙහි දක්වන ලදී. එසේ ද දක්වනලද්දේ ග්‍රන්ථනාමාවලි සහ සවිස්තරණත්මක ග්‍රන්ථනාමාවලි ආගුයෙන් පමණි. තව ද ලැයිස්තු, වාර්තා, වාර්සගරා ලිපි, සූචි සහ වෙනත් ලේඛන ආගුයේ ද මේ ක්ෂේත්‍රයෙහි තොරතුරු මූලාශ්‍ර බොහෝ තිබේයි. තව ද බලන්න, ශ්‍රී ලංකාවේ පුස්තකාල පොත් පිළිබඳ ග්‍රන්ථ නාමාවලිය / BIBLIOGRAPHY OF PALM LEAF MANUSCRIPTS IN SRI LANKA, සම්පාදනය, ප්‍රලේඛන සේවා අංශය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානය, කොළඹ ; 2007.

### ඇත්ත්‍යාචාර්ය සම්බන්ධ

1. අමරසිරි, ඒ.ඩී.- තොරතුරු සාක්ෂරතාවය, කර්තා ප්‍රකාශන, මධ්‍යපාත: 2004. පිටු. 1 - 2.
2. තොරතුරු සහ තොරතුරු ගවේෂණය, අමරවිර, ජේ.ඩී.- පුස්තකාල හා විද්‍යාපනවිද්‍යා ලේඛන සමුච්චාය, පුස්තකාල හා විද්‍යාපනවිද්‍යා අධ්‍යායන අංශය, කැලුණීය විශ්වවිද්‍යාලය, දුග්‍රම: 2005. පි. 64.
3. තොරතුරු සහ තොරතුරු ගවේෂණය, අමරවිර, ජේ.ඩී. - පුස්තකාල හා විද්‍යාපනවිද්‍යා ලේඛන සමුච්චාය, පුස්තකාල හා විද්‍යාපනවිද්‍යා අධ්‍යායන අංශය, කැලුණීය විශ්වවිද්‍යාලය, දුග්‍රම: 2005. පි. 64.
4. ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථාන වතුලේඛ අංක 2004 -පුස 1 ( 2016 සංගෝධීත).
5. පැරණිම සිංහල පුස්කොල පොත්, ප්‍රනාන්ද්‍ර, පි.රි.රි. පුරාවිද්‍යා, සංස්. සිරසමන් විජේතුංග, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ : 1989. පි. 8.
6. විමලරත්න, කේ.ඩී.ඩී, පුස්තකාල ඉව්‍ය සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, 1989. පි. 5.
7. තුනන ලංකාවේ පැරණිම පුස්තකාලයක වර්ධනය, තිස්ස කාරියවසම්, විමල් අනයසුන්දර සම්පාදනය, සංස්. අමරණේවා මද්දම සහ තවත් අය.... සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ : 1994. පි. 27-36.
8. ශ්‍රී ලංකාවේ පුස්කොල පොත් පිළිබඳ ග්‍රන්ථ නාමාවලිය / BIBLIOGRAPHY OF PALM LEAF MANUSCRIPTS IN SRI LANKA, සම්පාදනය, ප්‍රලේඛන සේවා අංශය, ජාතික පුස්තකාල හා

- පුලේඛන සේවා මධ්‍යස්ථානය, කොළඹ ; 2007.
9. සංස්කාරක, කේ.ඩී. සේර්මදාස, සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ; 1959.
  10. අස්ථිර උපත, සංස්කාරක, තුමූල්ලේ සිලක්බන්ධ හිමි, සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුව, 2000.
  11. ශ්‍රී ලංකාවේ පුස්කොල පොත් පිළිබඳ ගුන්ථ නාමාවලිය / BIBLIOGRAPHY OF PALM LEAF MANUSCRIPTS IN SRI LANKA, සම්පාදනය, පුලේඛන සේවා අංශය ජාතික පුස්තකාල හා පුලේඛන සේවා මධ්‍යස්ථානය, කොළඹ; 2007.
  12. එම.
  13. ශ්‍රී ලංකාවේ පුස්කොල පොත් පිළිබඳ ගුන්ථ නාමාවලිය / BIBLIOGRAPHY OF PALM LEAF MANUSCRIPTS IN SRI LANKA, සම්පාදනය, පුලේඛන සේවා අංශය ජාතික පුස්තකාල හා පුලේඛන සේවා මධ්‍යස්ථානය, කොළඹ ; 2007.
  14. එම.
  15. එම.
  16. එම.
  17. එම.
  18. එම.
  19. එම.
  20. අස්ථිර මහවිභාරයේ පුස්කොල පොත්.-1. වයි. කේ. තිස්ස බණ්ඩාර, සාරරී වාර්ෂික සාර සංග්‍රහය, 2008, වෙළුම 06, මධ්‍යම පළාතේ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. පි. 16-20.
  21. අතිත ස්මරණ-අස්ථිර මහවිභාරයිය පුස්කොල පොත්. වයි. කේ. තිස්ස බණ්ඩාර, සත්සිය වසර සඡිරි අස්ථිරය මහවිභාරය, සංස්: ආචාර්ය ගොඩගම මංගල හිමි, බුද්ධ ගාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, රජය මුද්‍රණය, 2012, පි. 167-188 (එම)
  22. ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ සංස්කාරක, ලත්පැදුරේ ඉන්දරතන හිමි, 2016, තිසර පිළිටරස්. පි. 54-67.
  23. වයි. කේ. තිස්ස බණ්ඩාර, (2007) අස්ථිර මහවිභාරයිය පුස්කොල පොත් පිළිබඳ එතිහාසික ගුන්ථවිද්‍යාත්මක අධ්‍යයනයක් යන තිබන්ධය. ප්‍රසාද උපාධි අධ්‍යයන පියය, කැලණීය විශ්වවිද්‍යාලය. කැලණීය.
  24. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1987.- Vol. 1 . - xi, 439p.
  25. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts

- in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1989.- Vol. 1 . - xi, 439p.
26. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1990.- Vol. 1 . - xi, 439p.
27. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1990.- Vol. 1 . - xi, 439p.
28. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1993.- Vol. 1 . - xi, 439p.
29. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1993.- Vol. 1 . - xi, 439p.
30. Catalogue of the HughNevill collection of Sinhalese manuscripts in the British Library/ K. D. Somadasa.- London : The British Library and the Pali Text Society, 1995.- Vol. 1 . - xi, 439p.
31. Descriptive catalogue of the Pali manu scriirpts in the Adyar library. Madras, The Adyar library (Theosophical Society), 1947. xxxi, 111,6p. 31.